

සියලු ම හිමිකම් ඇවිරිණි / All Right Reserved / முழுப் பதிப்புரிமையுடையது		
	ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය இலங்கை அபிவிருத்தி நிர்வாக நிறுவகம் SRI LANKA INSTITUTE OF DEVELOPMENT ADMINISTRATION	
ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ නිලධාරීන් සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය -2018 (I)		
කාලය - පැය 03	වාර්තා ලිවීම හා කළමනාකරණය වෙත තොරතුරු ඉදිරිපත් කිරීම (08)	විභාග අංකය Index No / சுட்டுஎண்

ප්‍රශ්න පහකට (05) පමණක් පිළිතුරු සපයන්න.

01. දිනපතා විශාල සේවාවලින් සංඛ්‍යාවක් පැමිණෙන වැඩි සේවාවන් ප්‍රමාණයක් අන්තර්ජාල සේවා සහ තොරතුරු තාක්ෂණ පහසුකම් මගින් සපයන රජයේ දෙපාර්තමේන්තුවක භයසියයකට අධික සේවක සංඛ්‍යාවක් සේවය කරති. දෙපාර්තමේන්තුවේ මාසික අන්තර්ජාල බිල්පත රුපියල් මිලියන තුනක් පමණ වන අතර පසුගිය මාස කිහිපය තුළ මාසික බිල්පත විශාල වශයෙන් වැඩි වී ඇති බව පාලන අංශය මගින් දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙත වාර්තා කර ඇත.

තොරතුරු තාක්ෂණ පහසුකම් සැපයෙන තරම් දියුණු වී ඇති යුගයක රාජ්‍ය සේවයට බැඳුණු නිලධාරියකු වන ඔබ, මෙම ගැටලුව සඳහා හේතු සොයා ගැනීමට ගණකාධිකාරීවරයකු ලෙස වැඩසටහනක් කෙටුම්පත් කරන්න.

(ලකුණු 20)

02. ඔබගේ සේවා ස්ථානය වෙත ගණකාධිකාරී සේවයට අලුතින් බැඳුණු නවක නිලධාරීන් කිහිපදෙනෙකු අනුයුක්ත කර ඇත. ඔවුන් මීට පෙර පෞද්ගලික අංශයේ රැකියාවන් කර ඇත. ගණකාධිකාරීවරයකුගේ ප්‍රධාන කාර්යයභාරය යන මැයෙන් ඔවුන් පුහුණු කිරීම සඳහා දේශනයක් සකස් කරන්න.

(ලකුණු 20)


03. විදේශ ආධාර මත ක්‍රියාත්මක වන, වෘත්තීය අධ්‍යාපන කුසලතා දියුණු කිරීම මගින් රැකියා උත්පාදනය සඳහා මූල්‍ය ආධාර ලබා දෙන ව්‍යාපෘතියක සහකාර ව්‍යාපෘති අධ්‍යක්ෂ (මූල්‍ය) ලෙස ඔබ පත් වී ඇතැයි සිතන්න. ව්‍යාපෘතිය යටතේ වෘත්තීය අධ්‍යාපන ආයතන වල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ලබාදුන් මූල්‍ය ආධාර පසුගිය වසර දෙක තුළ ව්‍යාපෘතියේ ඉලක්ක කරා යොදවා නොමැති බවත්, විනිවිද බවකින් තොරව ඉදිකිරීම් කටයුතු කර ඇති බවටත් ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා වන අමාත්‍යාංශ ලේකම්වරයාට පෙන්වම ලැබී ඇත. ඇතැම් වෘත්තීය අධ්‍යාපන ආයතන වලට වෙන් කළ වාර්ෂික ප්‍රතිපාදන වියදම් නොකර භාණ්ඩාගාරයට යවා ඇති බවත්, වෘත්තීය අධ්‍යාපන ආයතන හතරක පමණක් මූල්‍ය ප්‍රගතිය ඉලක්ක කරා ලඟා වී ඇති මුත් රැකියා උත්පාදනය ප්‍රවර්ධනය වී නොමැති බවටත් වාර්තා වී ඇත.

ව්‍යාපෘතියේ නව සහකාර ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ලෙස ඔබ, එහි ඉලක්ක කරා ලඟාවීමට ඉදිරිපත් කරන සැලසුම් වාර්තාවක් මගින් ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා වෙත ඉදිරිපත් කරන්න.

(ලකුණු 20)



04. 2006 වසරේ සිට 2016 වසර දක්වා ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල හා ඉන්දියන් රුපියල අවප්‍රමාණය පහත ප්‍රස්තාරයෙහි දැක්වේ. එම දත්ත විශ්ලේෂණය කර කළමනාකරණ වාර්තාවක් සකස් කරන්න.



(ලකුණු 20)

05. 2016 වසර වන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවක සංඛ්‍යාව ප්‍රධාන අංශ අනුව හා වයස් කාණ්ඩ අනුව පහත වගුවෙහි දැක්වේ. රාජ්‍ය සේවයට බැඳුණු විධායක නිලධාරියකු වන ඔබ, රාජ්‍ය සේවයේ සංයුතිය පිළිබඳව විශ්ලේෂණාත්මක වාර්තාවක් සකස් කරන්න.

	සංඛ්‍යාව	%	සංඛ්‍යාව	%	සංඛ්‍යාව	%	සංඛ්‍යාව	%
එකතුව	1,104,219	100.00	165,835	15.0	854,300	77.4	84,084	7.6
මධ්‍යම රජය	484,279	100.00	77,977	16.1	376,289	77.7	30,013	6.2
පළාත් රාජ්‍ය සේවය	380,209	100.00	45,124	11.9	304,030	80.0	31,055	8.2
අර්ධ රාජ්‍ය සේවය	239,731	100.00	42,734	17.8	173,981	72.6	23,016	9.6

(ලකුණු 20)

06. ඔබේ ආයතනයට අළුතින් හඳුන්වා දුන් අභ්‍යන්තර ස්ථානමාරු ප්‍රතිපත්තිය අනුව ගිණුම් අංශය වෙත නවක නිලධාරීන් බොහොමයක් අනුයුක්ත වී ඇත. ඒ අතර ආයතනයේ ගෙවීම් සිදු කිරීම අනවශ්‍ය ලෙස ප්‍රමාද වන බැව් ඔබට වාර්තා වී ඇත. මෙම තත්ත්වය යටතේ ගිණුම් අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ගත හැකි කළමනාකරණ ක්‍රමවේදයන් සාකච්ඡා කරන්න.

(ලකුණු 20)

07. පහත මාතෘකා ගණකාධිකාරීවරයකුට වැදගත් වන ආකාරය සැකෙවින් පැහැදිලි කරන්න.

i. වෘත්තිමය කටයුතු හැකියාව

ii. රැස්වීම් වාර්තා

iii. ප්‍රගති වාර්තා

iv. දත්ත විශ්ලේෂණය

(ලකුණු

05X4=20)

